

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සීමාසහිත දැදුරුඔය කුඩා ජල විදුලි (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ සහ අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත්ව මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරන ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. මාගේ විගණන වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මත මාගේ නිගමන පදනම් වී ඇත. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආයතනයක් විසින් වැරදි සොයා ගැනීමෙන් පසු නිකුත් කිරීම සඳහා අවසර දී ඇති පළමු මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ ප්‍රමාණාත්මක පෙර කාල පරිච්ඡේද වැරදි (අ) වැරද්ද සිදු වූ පෙර කාල පරිච්ඡේදය සඳහා ඉදිරිපත් කරන ලද සංසන්දනාත්මක වටිනාකම නැවත ප්‍රකාශ කිරීම; හෝ (ආ) ඉදිරිපත් කරන ලද මුල්ම පෙර කාල පරිච්ඡේදයට පෙර වැරද්ද සිදු වූයේ නම්, ඉදිරිපත් කරන ලද මුල්ම පෙර කාල පරිච්ඡේදයේ වත්කම්, වගකීම් සහ ස්කන්ධවල ආරම්භක ශේෂයන් නැවත ප්‍රකාශ කිරීම මගින් නිවැරදි කළ යුතු බව එල්.කේ.ඒ.එස් 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි ප්‍රමිතියේ 42 (ඒ) සහ (බී) ඡේදවල සඳහන් වේ. කෙසේ වෙතත්, එල්.කේ.ඒ.එස් 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි ප්‍රමිතියේ 42 වන ඡේදයේ විධිවිධාන අනුව මූල්‍ය ප්‍රකාශනවල පෙර වර්ෂයේ ගැලපීම සිදු කිරීමෙන් තොරව ගිවිසුමේ අංක 5.2 (බී) ඡේදයට අනුව 2021 සිට 2023 දක්වා වූ පසුගිය කාල පරිච්ඡේදය සඳහා ලං.වි.ම ගෙවීම් ප්‍රමාද කිරීම මත රු. 37,573,582 ක් වූ පොලී ආදායම	එකඟ වේ.	ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට අනුකූල විය යුතුය.

සමාලෝචිත වර්ෂයේදී හඳුනාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය සඳහා ලාභය එම අගයෙන්ම වැඩියෙන් දක්වා තිබුණි.

(ආ) එල්.කේ.ඒ.එස් 16 - දේපළ, පිරිසිදු හා උපකරණ ප්‍රමිතියෙහි 51 වන ඡේදයට අනුව, වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ආයු කාලය වාර්ෂිකව සමාලෝචනය කළ යුතු අතර, අපේක්ෂාවන් පෙර ඇස්තමේන්තුවලින් වෙනස් වන්නේ නම්, එල්.කේ.ඒ.එස් 08 ප්‍රමිතියට අනුව වෙනස්කම් ගිණුම්ගත කළ යුතුය. කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 31 වන දිනට කාණ්ඩ 9 කට අදාළව රු. 273,786,978 ක ධාරණ වටිනාකමක් ඇති වත්කම් ප්‍රමිතියට අනුව සමාලෝචනය කර ගිණුම්ගත කර නොතිබුණි.

එකඟ වේ.

ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට අනුකූල විය යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021/2022 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තාව අවසන් කර තිබුණද, 2021/2022 වර්ෂය සඳහා රු. 2,731,300 ක ආදායම් බදු අධි වෙන්කිරීම මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය සඳහා ලාභය එම අගයෙන්ම අඩුවෙන් දක්වා තිබූ අතර වර්ෂය අවසානයේ ගෙවිය යුතු ආදායම් බද්ද එම අගයෙන්ම වැඩියෙන් දක්වා තිබුණි.	එකඟ වේ.	මූල්‍ය ප්‍රකාශනවල සියලුම ගනුදෙනු නිසි ලෙස සටහන් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2023 සහ 2024 වර්ෂ සඳහා වූ රඳවා ගැනීමේ බදු සහතිකවලට අනුව, රු. 27,866 ක ලැබිය යුතු රඳවා ගැනීමේ බදු, ලැබිය යුතු රඳවා ගැනීමේ බදු සහ පොලී ආදායමට ඇතුළත් කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය සඳහා ලාභය සහ ලැබිය යුතු රඳවා ගැනීමේ බදු එම අගයෙන්ම අඩුවෙන් දක්වා තිබුණි.	එකඟ වේ.	මූල්‍ය ප්‍රකාශනවලට ගැලපීම් කිරීමට කටයුතු කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්ව	නිර්දේශය
රු.22,532 ක් සඳහා වූ රඳවා ගැනීමේ බදු සහතිකවල මුල් පිටපත් විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබූ අතර, සමාගම විසින් වසර 9 කට වැඩි කාලයක් තිස්සේ ගෙවිය යුතු ආදායම් බද්දට එරෙහිව ඉහත ශේෂය හිමිකම් පා නොතිබුණි.	22,532	රඳවා ගැනීමේ බදු සහතිකවල මුල් පිටපත්	ආදායම් බදු ගොනු කිරීමට එරෙහිව රඳවා ගැනීමේ බදු පියවනු ලැබේ.	රඳවා ගැනීමේ බදු සහතිකවල මුල් පිටපත් විගණනයට ඉදිරිපත් කළ යුතු අතර ආදායම් බද්දට එරෙහිව හිමිකම් පෑමට කටයුතු කළ යුතුය.

1.5.4 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2024 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු කතෘභාග ගාස්තු රු.43,838,382 ක් විය. මෙම ශේෂය 2021, 2022, 2023 සහ 2024 වර්ෂවලට අදාළව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු නොගෙවූ කතෘභාග ගාස්තුවලින් සමන්විත වේ. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට මෙම හිඟ ශේෂය පියවීමට සමාගම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	එකඟ වේ.		නිසි තීරණයක් ගැනීම සඳහා මෙම කාරණයට අදාළ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර ඒ අනුව කටයුතු කළ යුතුය.
(ආ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, රු. 100,000 ක විගණන ගාස්තු වර්ෂ 8 ක් තිස්සේ පියවීමෙන් තොරව පැවතුනි.	එකඟ වේ.		නිසි තීරණයක් ගැනීම සඳහා මෙම කාරණයට අදාළ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර ඒ අනුව කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ 2.3 වගන්තිය සහ 2023 සැප්තැම්බර් 27 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 01/2021 (ii).	පරිපාලිත සමාගම් විසින් අවසන් කරන ලද උපායමාර්ගික සැලසුම්, ක්‍රියාකාරී සැලසුම් සහ වාර්ෂික අයවැය මව් සමාගමට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය සකස් කිරීම සහ මව් සමාගමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලේඛනගත සාක්ෂි විගණනයට ලබා දී නොතිබුණි.	පරිපාලිත සමාගම් සඳහා තනි තනිව අයවැය පිළියෙල නොකරයි. මව් සමාගම (ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස්) විසින් සමස්ත අයවැයක් සකස් කරන අතර 2024 වර්ෂය සඳහා අනුමත අයවැය විගණනය සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.	ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයට අනුකූල විය යුතු අතර, පරිපාලිත සමාගම් ඒ අනුව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය ඉදිරිපත් කළ යුතුය.
(ආ) 2021 නොවැම්බර් 16 දිනැති ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ 2.4 වගන්තිය.	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ ඇමුණුම II හි දක්වා ඇති ආකෘතිය භාවිතා කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්වරයා වෙත වාර්ෂිකව ඔවුන්ගේ සම්බන්ධතාවය තනි තනිව ප්‍රකාශ කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම 2024 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන ලබාගෙන නොතිබුණි.	ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට එකඟ වේ.	ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයට අනුකූල විය යුතුය.

1.7 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 126 වන වගන්තිය.	උපලේඛණ සමග නිසි ලෙස සම්පූර්ණ කරන ලද ආදායම් බදු වාර්තාව සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි තක්සේරු වර්ෂය අවසන් වීමෙන් පසු නොවැම්බර් 30	නිවැරදි කිරීම් සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබේ.	දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

වන දින හෝ ඊට පෙර දේශීය
 ආදායම් දෙපාර්තමේන්තුවට
 ඉදිරිපත් කළ යුතුය. කෙසේ
 වෙතත්, සමාගම විසින් පනතේ එම
 විධිවිධානවලට අනුකූලව
 2022/2023 සහ 2023/2024
 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු
 වාර්තා ගොනු කර නොතිබුණි.
 තවද, ගෙවිය යුතු ශුද්ධ ආදායම්
 බද්ද වන රු. 12,927,946 ක්
 තවමත් ගෙවා නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 78,120,901 ක ලාභයක් වූ අතර පසුගිය වර්ෂයේ අනුරූප ලාභය රු. 8,173,409 ක් විය. එම නිසා, රු. 69,947,492 කින් මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂය තුළදී මූල්‍ය ආදායම් වැඩිවීම සහ මූල්‍ය වියදම් අඩුවීම මෙම වර්ධනයට හේතුව විය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්, ඉකුත් වර්ෂය සමඟ සසඳා විශ්ලේෂණය කර වැඩිවීම් හෝ අඩුවීම්වල ප්‍රතිශතයන් සමඟ පහත දැක්වේ.

ආදායම/ වියදම	2024	2023	වැඩිවීම/(අඩුවීම)	ප්‍රතිශතය
	රු.	රු.	රු.	(%)
ආදායම	90,614,448	69,823,889	20,790,559	29.77
විකුණුම් පිරිවැය	27,068,259	31,156,643	(4,088,384)	(13.12)
පරිපාලන වියදම්	16,737,360	13,148,119	3,589,241	27.30

කතෘභාග ගාස්තුව රු. 3,109,520 කින් වැඩිවීම හේතුවෙන් පරිපාලන වියදම් සියයට 27 කින් වැඩි වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

අනුපාතය	2024	2023
යොදවා ඇති ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (%)	37	14
දළ ලාභ අනුපාතය (%)	70	55
ශුද්ධ ලාභ අනුපාතය (%)	86	9
ජංගම අනුපාතය (වාර)	0.47	0.14